



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2020 මාර්තු 16

කොරෝනා (COVID-19) වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහායවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. ගෝලීය වශයෙන් සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා (COVID -19) වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත්

ව්‍යාප්තවීමේ හැකියාව සමඟ ආර්ථික කටයුතු සඳහා සහාය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය.

2019 වසරේ අවසානය දක්වා සැලකිය යුතු කාල පරාසයක් පුරා අඩු මට්ටමක පැවති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිවල උත්තේජක ක්‍රියාමාර්ග සහ ජනාධිපතිවරණයෙන් පසු නැවත ඉහළ ගිය ආයෝජක විශ්වාසයෙහි ප්‍රතිඵලයක් ලෙස යථා තත්ත්වයට පත්වීම ආරම්භ විය. කෙසේ වෙතත්, කොරෝනා වසංගතයෙහි ව්‍යාප්තියත් සමඟ, එය විවිධ මාර්ග හරහා 2020 වසර තුළදී දේශීය ආර්ථික කටයුතු කෙරෙහි අඛණ්ඩව බලපෑම් කරනු ඇතැයි පෙන්නුම් කරමින් පවතී.

මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ උද්ධමනය මත ඉල්ලුම් පීඩන නොමැති වාතාවරණයක් හමුවේ, දේශීය ආර්ථික කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට සහාය වීම සඳහා අද දින ගත් මෙම තීරණයට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ පියවර ගණනාවක් ගෙන ඇත. ඒ යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 2020 ජනවාරි 30 දින සිට ක්‍රියාත්මකවන පරිදි පදනම් අංක 50 කින් අඩු කිරීම, සක්‍රීය සහ අක්‍රීය කාණ්ඩ දෙවර්ගයේම ණය ගැණුම්කරුවන් සඳහා වූ ණය සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අක්‍රීය ණය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ ණය ඇප ආවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇතුළත් වූ අතර, මුදල් නීති පනතේ 2019 අංක 02 දරන විධානය අනුව වෙළඳපොළ ණය අනුපාතික දිගටම පහළ යෑම තහවුරු කිරීම සඳහා මූල්‍ය වෙළඳපොළ සමඟ සංවාදයක් පවත්වාගෙන යන ලදී. මතුවන තත්ත්වයන් හේතුකොටගෙන ඇති විය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා අවශ්‍ය පරිදි ද්‍රවශීලතාව සැපයීමටද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය වෙළඳපොළ වෙත සහතික වන ලදී. අද දින ගන්නා ලද තීරණය දැනට ක්‍රියාත්මක ඉහත සඳහන් පියවර සඳහා තවදුරටත් සහාය සපයනු ඇත.

බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියළු මූල්‍ය ආයතන විසින්, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්හි වසරේ මේ දක්වා කාලය තුළදී සිදු කරන ලද පදනම් අංක 75 ක සමුච්චිත අඩුවීමෙහි සම්පූර්ණ ප්‍රතිලාභය මෙන්ම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා අරමුදල් පිරිවැය පහළයෑමේ ප්‍රතිලාභය, තවදුරටත් ප්‍රමාදයකින් තොරව වෙළඳපොළ ණය පොලී අනුපාතික මගින් පිළිබිඹු වීම සහතික කිරීමේ අවශ්‍යතාව මහ බැංකුව විසින් නැවතත් අවධාරණය කරනු ලබයි. මීට අමතරව, මූල්‍ය වෙළඳපොළ තුළ කලබලකාරී තත්ත්වයන් ඇති කිරීමට තුඩු දෙන සමපේක්ෂණ (Speculative) ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළකින ලෙසද මහ බැංකුව විසින් මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

මහ බැංකුව විසින් මනාව අත්හදා බලන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැකසුම් ස්ථානගත කර ඇති අතර, එමගින් අවශ්‍ය අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වී, මුදල් හා විද්‍යුත් ගනුදෙනුවලට කිසිදු බාධාවක් ඇති නොවීමත්, රජයේ මෙන්ම මහ බැංකුවේ වගකීම් නිසි වේලාවට පියවීමත් සහතික කෙරේ.

කොරෝනා (COVID – 19) වසංගතයේ ආර්ථික බලපෑම අවම කිරීමට අවශ්‍ය රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා මහ බැංකුව රජය සමඟ සමීපව කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම, පවතින අසාමාන්‍ය තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් සුමටව රැස් කිරීමේදී මහ බැංකුව රජය සමඟ කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය හා දේශීය වෙළඳපොළ ප්‍රවණතාවන් සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි තවදුරටත් ප්‍රතිපත්ති, නියාමන සහ මෙහෙයුම් ක්‍රියාමාර්ග ගනු ලබන අතර, හදිසි සහාය අවශ්‍ය පුද්ගල කාණ්ඩයන් වෙත කාලීනව අවශ්‍ය කෙරෙන සහායයන් ලැබීම සහතික කිරීම අරමුණු කර ගනිමින්, මහ බැංකුවේ ක්‍රියාමාර්ග ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම සහ මූල්‍ය වෙළඳපොළ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා සෑම මූල්‍ය ආයතනයකම ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනු ඇත.